



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
University of Sri Jayewardenepura

බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය
External Degrees and Extension Courses Unit

විශේෂ නිවේදනයයි

2011 අධ්‍යයන වර්ෂය සඳහා විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය)

බාහිර උපාධි පාඨමාලාවට (නව නිර්දේශය) ලියාපදිංචි වූ සිසුන්ගේ

ලියාපදිංචි කාලය අවසන් කිරීම - සංශෝධිත නිවේදනය

බාහිර උපාධි පරීක්ෂණ සහ ලියාපදිංචිය සම්බන්ධව වන නීති රෙගුලාසි 55 වැනි බාහිර උපාධි කළමනාකරණ කමිටුව විසින් සංශෝධනය කරන ලදී.

ඒ අනුව “2011 අධ්‍යයන වර්ෂය සඳහා විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවට (නව නිර්දේශය) ලියාපදිංචි වූ සිසුන්ගේ ලියාපදිංචි කාලය අවසන් කිරීම” යන ශීර්ෂය යටතේ 2022/08/21 දින පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කරන ලද නිවේදනය පහත පරිදි සංශෝධනය විය යුතු බව කරුණාවෙන් සලකන්න.

2011 අධ්‍යයන වර්ෂයට විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා පළමු ලියාපදිංචිය වසර 04 ක කාලයක් දක්වා වලංගු වන අතර ඉතිරි වසර 03 ක කාලය සඳහා ලියාපදිංචිය දීර්ඝ කිරීම සිදු කල යුතු වේ. ඒ අනුව මුළු අධ්‍යයන වර්ෂ කාලය අධ්‍යයන වර්ෂ 07 කි. 2011 අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වූ සිසුන්ගේ ප්‍රථම ලියාපදිංචි වලංගු කාල සීමාව 2012/01/01 දින සිට 2015/12/31 දිනෙන් අවසන් විය. ඉතිරි වසර 03ක් සඳහා වන ලියාපදිංචිය දීර්ඝ කිරීමට අදාල වලංගු කාල සීමාව 2016/01/01 සිට 2018/12/31 දිනෙන් අවසන් වේ. පරීක්ෂණ සහ ලියාපදිංචි කිරීම් සම්බන්ධව සංශෝධනය කළ නීති රීතිවලට අනුව මෙම වසර 7 ක කාලසීමාව තුළ උපාධි I පරීක්ෂණ 07 ක්, උපාධි II පරීක්ෂණ 06 ක් සහ උපාධි III පරීක්ෂණ 05 ක් පැවැත්විය යුතු වේ.

2011 අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වූ සිසුන්ට පහත පරිදි පරීක්ෂණ පවත්වා ඇත

| | ලියාපදිංචි කාලය | පවත්වා ඇති පරීක්ෂණ ගණන | | |
|----------------------------------|-------------------------|------------------------|-----------|-----------|
| | | උපාධි I | උපාධි II | උපාධි III |
| ප්‍රථම ලියාපදිංචිය (වසර 04) | 2012.01.01 - 2015.12.31 | 02 | 01 | 01 |
| ලියාපදිංචිය දීර්ඝ කිරීම (පළමුවර) | 2016.01.01 - 2016.12.31 | 01 | 01 | 01 |
| ලියාපදිංචිය දීර්ඝ කිරීම (දෙවනවර) | 2017.01.01 - 2017.12.31 | 01 | 01 | 01 |
| ලියාපදිංචිය දීර්ඝ කිරීම (තෙවනවර) | 2018.01.01 - 2018.12.31 | 01 | 01 | 01 |
| | | 05 | 04 | 04 |

මේ වන විට 2011 අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වූ සිසුන්ට ඉහත වගුවෙහි දක්වා ඇති පරිදි උපාධි I පරීක්ෂණ 05 ක්, උපාධි II පරීක්ෂණ 04 ක් සහ උපාධි III පරීක්ෂණ 04 ක් පවත්වා අවසන් ය. ඒ අනුව 2011 අධ්‍යයන වර්ෂයට ලියාපදිංචි වූ සිසුන්ට උපාධි I පරීක්ෂණ 02 ක්, උපාධි II පරීක්ෂණ 02 ක් සහ උපාධි III පරීක්ෂණ 01 බැගින් ඉදිරියේදී පවත්වනු ලැබේ. තෙවන වරට ලියාපදිංචිය දීර්ඝ කර ඇත්නම් ඉදිරියේදී පවත්වනු ලබන I/II සහ III පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකිය. නැවත ලියාපදිංචි අලුත් කිරීමේ ගාස්තු ගෙවීම අවශ්‍ය නොවේ.

ඒ අනුව 2011 අධ්‍යයන වර්ෂයට අදාළ අවසාන ලියාපදිංචිය දීර්ඝ කිරීම යටතේ (එනම් 2018/01/01 සිට 2018/12/31 දක්වා කාලසීමාව) 2022 දෙසැම්බර් පවත්වන විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය සඳහා 2022/11/25 දින දක්වා අයදුම් කළ හැකි අතර විභාග කාලසටහන www.external.sjp.ac.lk යන අප වෙබ් අඩවියෙහි පල කර ඇත. උපාධි I සහ II පරීක්ෂණ සඳහා 2023 වර්ෂයේදී අයදුම්පත් කැඳවන අතර එම අයදුම්පත් www.external.sjp.ac.lk යන අප වෙබ් අඩවියට පිවිස ලබා ගත හැක. ඉහත සංශෝධිත නිර්ණායක අනුව උපාධි I කොටස සඳහා පරීක්ෂණ 07 ක්, උපාධි II කොටස සඳහා පරීක්ෂණ 06 ක් සහ උපාධි III කොටස සඳහා පරීක්ෂණ 05 ක් පවත්වා අවසන් වූ පසු කිසිදු පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට 2011 අධ්‍යයන වර්ෂයේ ලියාපදිංචි වූ කිසිදු සිසුවෙකුට අවස්ථාවක් නොමැති අතර ඉන් පසු 2011 අධ්‍යයන වර්ෂයට අදාළ විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට ලබාදුන් කාලය අවසන් වන බව කාරුණිකව දන්වා සිටිමි.



සහකාර ලේඛකාධිකාරී
 බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය
 2022/11/08